



## පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාරිය

### 1. පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ කෙසේ ඇ?

පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට පහත සඳහන් මාධ්‍යන් භාවිතා කළ හැක

- වාචිකව - දුරකථන / ගැබාවකට පැමිණිම මගින්
- ලිඛිතව - තැපෑල් / විද්‍යුත් තැපෑල් / විසින්පූරු / සමාජ මාධ්‍ය (වෙබ් අඩවිය / මුහුණු පොත)

### 2. විෂයකාර නිලධාරියා සම්බන්ධ කරගත හැකි ආකාර (කෘෂි අංක)

නම	නිලධාරි විතුමසිංහ
තනතුරු	කළමනාකරු - පැමිණිලි පරිපාලන අංශය
ලිපිනය	පැමිණිලි පරිපාලන අංශය අංක 283, ආර්. ඩී. මෙල් මාවත, කොළඹ 3
රංගම දුරකථන අංකය	(+94) 760 013 865
විද්‍යුත් තැපෑල	complaints@softlogiclife.lk/ niluka.wickramasinghe@softlogiclife.lk

### 3. පැමිණිල්ලක් සමග ඉදිරිපත් කළ යුතු ලේඛන සහ තොරතුරු

- අනිවාර්ය තොරතුරු - රක්ෂණ ඔප්පු අංකය / පාතික හැඳුනුම්පත් අංකය

රක්ෂණ උපදේශක / නියෝජිතයා සම්බන්ධ සියලු පැමිණිලි අවාල පාර්ශ්වයේ නිවැරදි විසිනර සමග රක්ෂණාංශය / පැමිණිලිකරු විසින් අත්සන සහ දිනය යොදා ලිඛිතව ඉදිරිපත් කළ යුතුය

- වෙනත් තොරතුරු - පැමිණිල්ලේ කරුණු තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සහ වලංගු සාක්ෂි (තිබේ නම්)

### 4. පැමිණිල්ල පිළිගැනීමට ගතවන කාල සීමාව

- සියලුම පැමිණිලි වැඩ කරන දින තුනක් (3) ඇතුළත පිළිගත යුතුය

## 5. පැමිණිලි හැකිරවීමේ ක්‍රියාවලිය (කාල සීමාව ඇතුළුව)



- පැමිණිල්ල ලබුතු දින සිට වැඩි කරන දින 14 ක් ඇතුළත ගැටළුව විසඳා අවසන් කිරීම (වැඩිදුර පරික්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍යතාවයක් නොවේ නම්)
- ලබා දුන් තීරණයකට විරෝධීව ඉදිරිපත් කරනු ලබන අනියාචනා සඳහා පැමිණිල්ල ලබුතු දින සිට දින 30 ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීම

## 6. කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පරීක්ෂා කරන්නේ කෙසේද?

- ඉහත සඳහන් කළ ඕනෑම ආකාරයක සම්බන්ධතාවයක් හරහා අපගේ පැමිණිලි පරීපාලන අංශය වෙත සම්බන්ධ වීමෙන් - 1312 (24X7 ක්‍රියාත්මක) අපගේ පාරිගේරික සේවා දුරකථන අංකය මගින්

## 7. විෂයභාර නිලධාරීය විසින් ලබා දුන් තීරණයක් සම්බන්ධයෙන් එකඟ නොවන්නේ නම් හෝ සංසීමකට පත් නොවන්නේ නම් පැමිණිල්ල / අනියාචනය යොමු කළ යුත්තේ කාවද?

නම	තිලංක කිරීපෝරුව
තහතුරු	ප්‍රධාන ව්‍යාපාර සේවා නිපාලය
මූලිකය	සොයේවීලොපික් ලයිස් ඉන්පුටරන්ස් පිවිළුස් 16 වන මහළ, වන් ගේල්ලේස් කුලතා, කොළඹ 2
ඡාගම දුරකථන අංකය	(+94) 777 331 696
විද්‍යුත් තැපෑල	thilanka.kiriporuwa@softlogiclife.lk

## 8. විවෘත ක්‍රියාවත් වාර්තා කිරීම සඳහා අපගේ සැක්මීකරණ අංශය

**077 2 344 640**

## 9. පැමිණිලිකරු අනියාචනයේ අවසාන විසඳුම ගැන එකඟ නොවන්නේ නම් හෝ සංසීමකට පත් නොවන්නේ නම් පහත සඳහන් විකල්ප ආරවුල් විසඳුමේ ආයතන / නිලධාරීන් වෙත පැමිණිල්ල / අනියාචනය යොමු කළ හැකිය

**ශ්‍රී ලංකා රක්ෂණ ඔම්බුඩ්මන්**

අංක 143/A, විජිර පාර, කොළඹ 05

දුරකථන : 011 452 8671, 011 250 5542 | ඊ මේල් : info@insuranceombudsman.lk

**අධ්‍යක්ෂක - විමර්ශන - ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව**

11 වන මහළ නැගෙනහිර කුලතා, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01

දුරකථන : 011 2396184-9 / 011 2335167 | ඊ මේල් : investigation@ircsl.gov.lk / info@ircsl.gov.lk